

Neos BIZ - ජංගම බැංකුකරණ අයදුම්පත්‍රය

දිනය

දි	දි	මා	මා	ව	ව	ව
----	----	----	----	---	---	---

අංශය 1:

පාරිභෝගික පැතිකඩ

අපගේ Neos BIZ ජංගම බැංකුකරණ යෙදුමේ පහත විස්තර යාවත්කාලීන කිරීමට මම/අපි මෙයින් බැංකුවට උපදෙස් දී බලය පවරමු.

පාරිභෝගික නම:											
ගිණුම් තත්ත්වය (කරුණාකර සුදුසු කොටුව සලකුණු කරන්න.):	DBU FCBU IBU										
ලිපිනය/ලියාපදිංචි ලිපිනය:											
ව්‍යාපාර ලියාපදිංචි අංකය / ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍ර / ලියාපදිංචි අංකය:											
දුරකථන අංකය.:	ෆැක්ස් අංකය.:										
Ext.:	(පිරවීම අනිවාර්ය වේ) ඊ-තැපැල්:										
මෙහෙයුම් උපදෙස්	ගිණුම ක්‍රියාත්මක කරනු ලබන්නේ: මම ☐ පරිශීලකයන් දෙදෙනාම ☐ ඕනෑම පරිශීලකයෙක් ☐ ඕනෑම පරිශීලකයන් දෙදෙනෙක් ☐ වෙනත් (පිරවීම අනිවාර්ය වේ):										
	<table border="1"> <tr> <th>සීමා කිරීමට</th> <th>පරිශීලකයින් සංඛ්‍යාව</th> </tr> <tr><td></td><td></td></tr> <tr><td></td><td></td></tr> <tr><td></td><td></td></tr> <tr><td></td><td></td></tr> </table>	සීමා කිරීමට	පරිශීලකයින් සංඛ්‍යාව								
සීමා කිරීමට	පරිශීලකයින් සංඛ්‍යාව										

සටහන: හෙතෙම/ඇය උපරිම සීමාව රු. මිලියන 5 නොඉක්මවිය යුතුය. දිනකට හෙතෙම/ඇය සීමාව රු. මිලියන 8 නොඉක්මවිය යුතුය. "බලයලත් කරු" විකල්පය ලබා දිය හැක්කේ බැංකුවට ලබා දී ඇති පවතින මෙහෙයුම් උපදෙස් වලට අනුව, නිශ්චිත ගිණුමක "බලයලත් අත්සනකරුවන්ට" පමණි.

අංශය 2:

පහසුකම් වර්ගය සහ පරිශීලකයින් සංඛ්‍යාව

	පැතිකඩ වර්ගය	පරිශීලකයින් සංඛ්‍යාව
PI - බැංකු සේවාවන් පිළිබඳ විමසුම: (ගිණුම් ප්‍රකාශන, ශේෂයන් බලන්න)	විමසන්නා	
AT - ගිණුම් ගනුදෙනු: (අරමුදල් මාරු කිරීම්, වැටුප් මාරුවීම්, සැපයුම්කරුගේ ගෙවීම්, බිල්පත් ගෙවීම්)	ආරම්භ කරන්නා / බලය දෙන්නා	

අංශය 3:

ගිණුම් අංක සම්බන්ධ කළ යුතු අතර නම Neos Biz හි දිස්විය යුතුය.

පහත සඳහන් ගිණුම් සහ අපගේ Neos BIZ ජංගම බැංකු යෙදුමේ දිස්විය යුතු නම එකතු කිරීමට සහ එක් එක් අවසර ලත් පරිශීලකයාට ඔවුන්ගේ අදාළ පරිශීලක පැතිකඩට අනුකූලව ප්‍රවේශ අයිතිවාසිකම් ලබා දීමට මම/අපි බැංකුවට උපදෙස් දී බලය පවරමු.

පෙනී සිටිය යුතු නම																
සියලුම ගිණුම්	☐	ඔව්	☐	නැත	ප්‍රාථමික ගිණුම											
ගිණුම / ණයවර පත					ගිණුම / ණයවර පත											
ගිණුම / ණයවර පත					ගිණුම / ණයවර පත											
ගිණුම / ණයවර පත					ගිණුම / ණයවර පත											

අත්සන

අත්සන

අංශය 4 :

පරිශීලක පැතිකඩ වර්ග

විමසන්නා	ජංගම බැංකු පද්ධතිය තුළ ඇති සම්බන්ධිත ගිණුම් සහ වාර්තා බැලීමේ හිමිකම සහ ප්‍රවේශ වීමේ අයිතිය.
ආරම්භ කරන්නා	ජංගම බැංකු ගනුදෙනු ආරම්භ කිරීමට හිමිකම් ඇති පාරිභෝගිකයාගේ නිසි ලෙස බලයලත් පරිශීලකයා යන්නෙන් අදහස් කෙරේ.
බලය දෙන්නා	ගනුදෙනුකරු වෙනුවෙන් ජංගම බැංකු ගනුදෙනු සඳහා අවසර දීමට හිමිකම් ඇති, ගනුදෙනුකරුගේ නිසි බලයලත් පරිශීලකයා යන්නෙන් අදහස් කෙරේ.

ජංගම බැංකු පහසුකම් / නිෂ්පාදන

බැංකු සේවාවන් පිළිබඳ විමසුම	බැංකු සේවාවන් පිළිබඳ විමසුම (ශේෂය, විමසුම, ප්‍රකාශයන්, විදේශ විනිමය අනුපාත, ස්ථාවර තැන්පතු සාරාංශය, රෙපෝ ලැයිස්තුව, වාණිජ කඩදාසි රෙපෝ ලැයිස්තුව, ණය විස්තර සහ කාඩ්පත් විස්තර.
ගිණුම් ගනුදෙනු	අරමුදල් මාරු කිරීම්, වැටුප් මාරුවීම්, සැපයුම්කරුගේ ගෙවීම්, බිල්පත් ගෙවීම්

අංශය 5 :

පාරිභෝගික ප්‍රකාශය

මම/අපි අවලංගු කළ නොහැකි ලෙස සහ කොන්දේසි විරහිතව ප්‍රකාශ කර එකඟ වෙමු:

- (1) මම Neos BIZ ජංගම බැංකුකරණ යෙදුමේ සපයා ඇති සියලුම තොරතුරු සත්‍ය, යාවත්කාලීන, නිවැරදි සහ සම්පූර්ණයයි.
- (2) Neos BIZ ජංගම බැංකුකරණයට අදාළ නියමයන් සහ කොන්දේසි (නියමයන් සහ කොන්දේසි) බැංකුව විසින් එහි ශාඛාවලින් සහ/හෝ එහි නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව මම/අපි තවදුරටත් පිළිගනිමු. (www.ndbbank.com).
- (3) මම/අපි නියමයන් සහ කොන්දේසි කියවා ඇති අතර, එම නියමයන් සහ කොන්දේසි පිළිගැනීම සඳහා එහි පිටපතක් නිසි ලෙස අත්සන් කර ඇති අතර, එහි දෘඩ පිටපතක් ඔබට භාර දී ඇත.
- (4) අයදුම්පතෙහි දක්වා ඇති කිසියම් තොරතුරක් වෙනස් වී අසත්‍ය, යල් පැන ගිය, සාවද්‍ය හෝ අසම්පූර්ණ වුවහොත්, මම/අපි “Neos BIZ- ජංගම බැංකු ගිණුම සහ පරිශීලක එකතු කිරීමේ/ඉවත්කිරීමේ පෝරමය” ඉදිරිපත් කරන්නෙමු.
- (5) කිසිදු හේතුවක් නොදක්වා බැංකුවට මම අයදුම්පත සම්පූර්ණයෙන් හෝ එහි ඕනෑම කොටසක් ප්‍රතික්ෂේප කළ හැකි බව මම/අපි තේරුම් ගෙන සිටින අතර, මේ සම්බන්ධයෙන් අපට කිසිදු නීතිමය පිළියමක් නොමැති බව මම/අපි පිළිගනිමු.
- (6) කලින් කලට නියමයන් සහ කොන්දේසි වෙනස් කිරීමට බැංකුවට අයිතියක් ඇති අතර දැනුම් දීමෙන් පසු එවැනි වෙනසක් සඳහා අපි නීත්‍යානුකූලව බැඳී සිටිමු.
- (7) මම නියමයන් හා කොන්දේසිවල කිසියම් වෙනස්කමක් සිදුවූ පසුව, අපි ජංගම බැංකු සේවාවන් අඛණ්ඩව භාවිතා කිරීම හෝ තබාගෙන සිටීම, එම වෙනස්කම් අප විසින් පිළිගෙන ඇති බවට ස්වයංක්‍රීයව සැලකේ. එසේම, භෞතික අත්සනක් නොමැති හේතුවෙන්, යම්විටක ඇතිවන වාදයකදී අපි එම නියමයන් හා කොන්දේසි වලට බැඳී නොමැති බවට විරුද්ධ වීමට නොහැක. මම නියමයන් හා කොන්දේසි නවීකරණය, සංශෝධනය, එකතු කිරීම හෝ අහෝසි කිරීම සිදුකරන සෑමවිටම මම නියමය අදාළ වේ.
- (8) ජංගම බැංකුකරණ පහසුකම සඳහා වාර්ෂික කුලියකට හෝ බැංකුව විසින් නිශ්චිතව දක්වා ඇති වෙනත් ඕනෑම ගාස්තුවකට මම/අපි එකඟ වෙමි/වෙමු.
- (9) Neos BIZ ජංගම බැංකුකරණ යෙදුම සඳහා මා/අප විසින් නම් කරන ලද බලයලත් අත්සන්කරුවන්, බැංකුවට පවතින මෙහෙයුම් උපදෙස් වලට අනුව මා/අප විසින් නම් කරන ලද බලයලත් අත්සන්කරුවන් බව.

	නම සහ ජා.හැ.ප.අංකය	ජංගම අංකය. (අනිවාර්යයි)	ඊ-තැපැල්	පරිශීලක පැතිකඩ								
				පරිශීලක පැතිකඩ වර්ගය	අවසර සීමාව (LKR)	QR විකල්පය				සියලුම ගිණුම්		
1	නම			විමසන්නා ☐		ඔව්				ඔව්		නැත ☐
	ජා.හැ.ප.අංකය			ආරම්භ කරන්නා ☐		අනුමත සීමාව	LKR25,000/=			ගිණුම / ණයවර පත		
				බලය දෙන්නා ☐			LKR50,000/=			ගිණුම / ණයවර පත		
							LKR100,000/=			ගිණුම / ණයවර පත		
							LKR150,000/=			ගිණුම / ණයවර පත		
LKR250,000/=		නැත		ගිණුම / ණයවර පත								
2	නම			විමසන්නා ☐		ඔව්				ඔව්	නැත	
	ජා.හැ.ප.අංකය			ආරම්භ කරන්නා ☐		අනුමත සීමාව	LKR25,000/=		ගිණුම / ණයවර පත			
				බලය දෙන්නා ☐			LKR50,000/=		ගිණුම / ණයවර පත			
							LKR100,000/=		ගිණුම / ණයවර පත			
							LKR150,000/=		ගිණුම / ණයවර පත			
LKR250,000/=		නැත		ගිණුම / ණයවර පත								
3	නම			විමසන්නා ☐		ඔව්				ඔව්	නැත	
	ජා.හැ.ප.අංකය			ආරම්භ කරන්නා ☐		අනුමත සීමාව	LKR25,000/=		ගිණුම / ණයවර පත			
				බලය දෙන්නා ☐			LKR50,000/=		ගිණුම / ණයවර පත			
							LKR100,000/=		ගිණුම / ණයවර පත			
							LKR150,000/=		ගිණුම / ණයවර පත			
LKR250,000/=		නැත		ගිණුම / ණයවර පත								
4	නම			විමසන්නා ☐		ඔව්				ඔව්	නැත	
	ජා.හැ.ප.අංකය			ආරම්භ කරන්නා ☐		අනුමත සීමාව	LKR25,000/=		ගිණුම / ණයවර පත			
				බලය දෙන්නා ☐			LKR50,000/=		ගිණුම / ණයවර පත			
							LKR100,000/=		ගිණුම / ණයවර පත			
							LKR150,000/=		ගිණුම / ණයවර පත			
LKR250,000/=		නැත		ගිණුම / ණයවර පත								

පාරිභෝගිකයා විසින් අත්සන් කර/අත්සන් කර මුද්‍රා තබා ඇත. (මණ්ඩල යෝජනාවට අනුව බලයලත් අත්සන්කරුවන්)

ජාතික සංවර්ධන බැංකුව PLC සමඟ මගේ/අපගේ ගිණුම් සම්බන්ධතාවය, මම/අපි කියවා තේරුම් ගෙන ඇති NEOS BIZ ජංගම බැංකුකරණ නියමයන් සහ කොන්දේසි වලට යටත් වන බවට මම/අපි එකඟ වෙමි/වෙමු. එසේම, මෙම නීත්‍යානුකූල ආයතනයේ ප්‍රධාන කොටස් හිමියන්ගේ/ ප්‍රතිලාභී හිමිකරුවන්ගේ ඕනෑම වෙනස්වීමක් සිදුවුවහොත්, ඒ පිළිබඳව වහාම ලිඛිතව බැංකුවට දැනුම් දීමටත්, බැංකුවට කලින් කලට අවශ්‍ය ඕනෑම ලේඛනයක් ඉදිරිපත් කිරීමටත් මම/අපි බැඳී සිටිමු.

නම / තනතුර	නම / තනතුර
අත්සන තනි පුද්ගල / හිමිකරු / හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්	අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්
නම / තනතුර	නම / තනතුර
අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්	අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්
නම / තනතුර	නම / තනතුර
අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්	අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්
නම / තනතුර	නම / තනතුර
අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්	අත්සන හවුල්කරු / අධ්‍යක්ෂ /*වෙනත්

* කරුණාකර සඳහන් කරන්න
.....
සමාගමේ පොදු මුද්‍රාව (අදාළ නම්)

බැංකුව විසින් අනුමත කරන ලදී (බැංකු භාවිතය සඳහා පමණි)	ආයතනික බැංකුකරණය ☐	ව්‍යාපාර බැංකුකරණය ☐	පාරිභෝගික බැංකුකරණය ☐
පාරිභෝගිකයාගේ නම		පාරිභෝගික ID	

නිදහස් කළ යුතු ගාස්තු (ඔබ නම්, කරුණාකර අයදුම්පත සමඟ විද්‍යුත් තැපැල් අනුමැතිය අමුණන්න.) අධ්‍යක්ෂ	ඔව් ☐ නැත ☐
මූලික බැංකු පද්ධතිය සමඟ සත්‍යාපිත පාරිභෝගික අත්සන සහ මෙහෙයුම් උපදෙස්. - AM/RM නම සහ අත්සන	අනුමත ශාඛා කළමනාකරු නම සහ අත්සන:

අවශ්‍ය ලියකියවිලි:	
අයදුම්පත ☐	නව පරිශීලකයින් එකතු කිරීම හෝ ඉවත් කිරීම ☐
නියමයන් සහ කොන්දේසි ☐	අධ්‍යක්ෂ මාණ්ඩලික සම්මත යෝජනාව (Board resolution) ☐

.....
අත්සන

.....
අත්සන